



**ශ්‍රී ලංකා මහ බැංකුව**  
**இலங்கை மத்திய வங்கி**  
**CENTRAL BANK OF SRI LANKA**

**සන්නිවේදන දෙපාර්තමේන්තුව**

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව  
 දුරකථන අංක : 2477424, 2477423, 2477418  
 ෆැක්ස් : 2346257, 2477739  
 ඊ-මේල් : dcommunications@cbsl.lk, communications@cbsl.lk  
 වෙබ් අඩවිය : www.cbsl.gov.lk

# ප්‍රවෘත්ති නිවේදනය

**නිකුත් කළේ** ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව

**දිනය** 2020 ඔක්තෝබර් මස 16 දින

**ශ්‍රී ලංකා මහ බැංකුව සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම යටතේ ණය 61,907ක් සඳහා රුපියල් බිලියන 178ක් අනුමත කරයි.**

2020 ඔක්තෝබර් මස 15 වන විට, කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත්වූ ව්‍යාපාර විසින් එවන ලද ණය අයදුම්පත් 61,907ක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අනුමැතිය ලබා දී ඇත. සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකමෙහි අදියර තුනම යටතේ ලියාපදිංචි කළ මෙම අයදුම්පත්වල වටිනාකම රුපියල් මිලියන 177,954 ක් විය. බලපත්‍රලාභී බැංකු විසින් දිවයින පුරා විසිරී සිටින පීඩාවට පත්වූ ප්‍රතිලාභීන් 45,582ක් වෙත රුපියල් මිලියන 133,192ක මුදල් ප්‍රමාණයක් මේ වන විට මුදා හැර ඇත (වැඩි විස්තර සඳහා වගු අංක 1 බලන්න).

ණය යෝජනා ක්‍රමයේ පළමු අදියර 2020 අප්‍රේල් මස 01 වන දින සිට ක්‍රියාත්මක විය. දෙවන හා තුන්වන යන අදියර දෙකම 2020 ජූලි මස 01 වන දින සිට බලාත්මක වන පරිදි හඳුන්වා දෙන ලදී. මෙම යෝජනා ක්‍රමවල අභිප්‍රාය වූයේ වාර්ෂිකව සියයට 4ක පොලී අනුපාතිකයක් යටතේ කාරක ප්‍රාග්ධන ණය ලෙස රුපියල් බිලියන 150ක් සැපයීමයි. ණය සඳහා මාස හයක සහන කාලයක් ද ඇතුළත්ව මාස 24ක ණය ආපසු ගෙවීමේ කාල සීමාවක් හිමි විය. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ස්වයං රැකියා හා තනි පුද්ගල ව්‍යාපාර ද ඇතුළු සියලු ව්‍යාපාර මෙම යෝජනා ක්‍රමවල ප්‍රතිලාභීන් විය.

පීඩාවට පත් ව්‍යාපාර විසින් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන මුලින් අපේක්ෂිත රුපියල් බිලියන 150ක සීමාව පිළිබඳ නොසලකා අයදුම්පත් භාරගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කරන

ලදී. ඒ අනුව, නිවේදනය කරන ලද නියමිත කාලය තුළදී පීඩාවට පත්වූ ව්‍යාපාර විසින් ඉදිරිපත් කරනු ලැබූ සියලුම අයදුම්පත් සඳහා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සහන ලබා දෙන ලදී.

**වගුව 1**  
**“සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද ණය සහන” යෝජනා ක්‍රමය**  
**2020.10.15 දින වන විට කාර්යසාධනය**

බැංකුව	ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලියාපදිංචි කරන ලද මුළු ණය		සහභාගීත්ව මූල්‍ය ආයතන මගින් මුදා හරින ලද මුළු ණය	
	ප්‍රමාණය	වටිනාකම (රු. මිලියන)	ප්‍රමාණය	වටිනාකම (රු. මිලියන)
ලංකා බැංකුව	19,654	41,504	16,266	34,252
කොමර්ෂල් බැංකුව	5,627	27,984	5,097	24,422
හැටන් නැෂනල් බැංකුව	5,632	23,345	3,761	15,300
නැෂනල් ඩිවලොප්මන්ට් බැංකුව	2,342	18,731	1,557	12,241
මහජන බැංකුව	10,186	15,752	6,669	9,797
සෙලාන් බැංකුව	2,793	13,386	1,964	8,870
සම්පත් බැංකුව	2,621	11,484	2,250	9,309
ඩී එෆ් සී සී බැංකුව	1,960	10,725	1,672	9,049
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව	8,771	5,031	4,544	2,494
පැන් ඒෂියා බැංකුව කෝපරේෂන්	446	2,056	289	940
අමානා බැංකුව	176	1,854	136	1,460
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව	229	1,838	189	1,544
යුනියන් බැංකුව	262	1,363	228	1,222
සඤ්ජ සංවර්ධන බැංකුව	1,001	1,312	805	980
හොංකොං ඇන්ඩ් ෂැන්හයි බැංකුව	18	388	18	388
කාගිල්ස් බැංකුව	25	205	7	72
ඩොයිෂ් බැංකුව	6	140	6	140
ඉන්දියන් බැංකුව	14	137	13	136
පබ්ලික් බැංකුව	20	122	16	88
එම් සී බී බැංකුව	9	116	9	116
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව	34	98	31	96
සීටී බැංකුව	4	88	4	88
ඉන්දියානු රාජ්‍ය බැංකුව (එස්.බී.අයි.)	5	79	1	2
ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව	58	69	39	42
ස්ටැන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව	4	64	4	64
ඉන්දියන් ඕවර්සීස් බැංකුව	3	52	3	52
ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව	7	31	4	28
<b>එකතුව</b>	<b>61,907</b>	<b>177,954</b>	<b>45,582</b>	<b>133,192</b>